

කුරුවිට ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කුරුවිට ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කුරුවිට ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවත් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මෙම වාර්තාවේ 1.6.1 ඡේදයේ (ඉ) නිරීක්ෂණය හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ වැඩි අවසන් කර තිබුණු කර්මාන්ත 04 ක් ප්‍රාග්ධනික කර නොතිබීමෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම රු.12,036,657 ක් අඩුවෙන් දැක්වුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී ප්‍රාග්ධනික කිරීමට කටයුතු කරන බව.	ප්‍රාග්ධන වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) ඉකුත් වර්ෂයේ ප්‍රාග්ධනික කර තිබුණු කුරුවිට ප්‍රාදේශීය සභා ක්‍රීඩාපිටියේ පැති පඩිපෙල ඉදිකිරීමේ කර්මාන්තයට අදාළ රු.386,520 ක් සමාලෝචිත වර්ෂයේදී නැවත වරක් ප්‍රාග්ධනික කර තිබීම හේතුවෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම එම වටිනාකමින් වැඩියෙන් දැක්වුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ප්‍රාග්ධන වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයේදී කර්මාන්ත 06 ක් සඳහා ණයහිමි වෙන්කිරීම් රු.2,879,635 ක් වැඩියෙන් වෙන්කර තිබීමෙන් වර්ෂයේ ප්‍රාග්ධන වියදම හා ජංගම වගකීම් එම වටිනාකමින් වැඩියෙන් දැක්වුණි.	2025 වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ණයහිමි වෙන්කිරීම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

(ඇ) සමාලෝචිත වර්ෂය තුළ නිම කරන ලද කුරුවිට නගරයේ මහජන වැසිකිළිය ඉදිකිරීමේ කර්මාන්තය රු.3,302,302 ක් අඩුවෙන් ප්‍රාග්ධනික කර තිබීමෙන් සමාලෝචිත වර්ෂයේ අවසානයට ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී නිවරදි කිරීමට කටයුතු කරන බව.	ප්‍රාග්ධන වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඉ) 2023 වර්ෂයේ විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාවේ 1.2 (ආ) මගින් පෙන්වා දී තිබුණු, කර්මාන්ත 03 කට අදාළ ඉදිකිරීම් පිරිවැය දෙවරක් ප්‍රාග්ධනික කර තිබීමෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුමේ ශේෂය රු.7,766,798 කින් වැඩියෙන් දැක්වීමේ දෝෂය සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන මගින් ද නිවැරදි කර නොතිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී නිවරදි කිරීමට කටයුතු කරන බව.	ඉදිකිරීම් පිරිවැය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයන් 08 කට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් සහ උපයෝගී ලේඛන අනුව ශේෂයන් අතර රු.8,914,536 ක වෙනසක් පැවතුණි.	ඉදිරියේදී ලේඛන පරීක්ෂා කර මෙම වෙනස්කම්වලට හේතුව සෙවීමට කටයුතු කරන බව.	නොසැසඳීම්වලට හේතු හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි අංක 371(5)	2009 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා අවස්ථා 24 කදී ලබාගෙන තිබුණු එකතුව රු.2,576,548 ක් වූ අත්තිකාරම් පියවා නොතිබුණි.	අත්තිකාරම් පියවා ගැනීම සඳහා අදාළ අංශ දැනුවත් කර ඇති බව හා පියවීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.17,877,751 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.58,372,188 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	7,278,497	7,544,261	7,406,541	11,061,886	8,039,737	9,315,237	9,186,695	10,520,615
කුලී	9,687,879	9,870,380	10,288,093	1,561,537	9,620,290	9,824,503	10,004,605	1,604,925
බලපත්‍ර ගාස්තු	3,047,750	4,365,663	4,365,663	-	2,311,800	3,150,854	3,150,854	-
වෙනත් ආදායම්	<u>15,994,050</u>	<u>24,750,390</u>	<u>22,424,093</u>	<u>267,724</u>	<u>3,500,000</u>	<u>9,386,486</u>	<u>6,052,682</u>	<u>2,752,573</u>
	<u>36,008,176</u>	<u>46,530,694</u>	<u>44,484,390</u>	<u>12,891,147</u>	<u>23,471,827</u>	<u>31,677,080</u>	<u>28,394,836</u>	<u>14,878,113</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට රු.12,225,815 ක් වූ හිඟ වරිපනම් ශේෂය තුළ වසර 05 ට වඩා වැඩි කාලයක සිට පැවැත එන එකතුව රු.6,278,458 ක් වූ වරිපනම් ඒකක 1,652 ක් ඇතුළත් වී තිබුණි.	හිඟ ආදායම් අයකර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.708,863 ක් වූ හිඟ අක්කර බදු ශේෂය තුළ වසර 03 කට වඩා වැඩි කාලයක සිට පැවැත එන ඒකක 549 කින් අයවිය යුතු රු.699,514 ක් ඇතුළත් වී තිබුණි.	සමීක්ෂණ කටයුතු අවසන් කළ පසු නිලධාරීන් යොදවා අදාළ හිඟ අක්කර බදු අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ශේෂ නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) සභාව සතු කඩකාමර 03 කින් සමාලෝචිත වර්ෂය සඳහා ලැබිය යුතු කඩ කුලිය රු.90,560 ක් 2025 අප්‍රේල් වන විටත් අයකර ගෙන නොතිබුණි.	අදාළ හිඟ මුදල ගෙවීම් කරන ලෙස බදුකරු දැනුවත් කර ඇති බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මහජන පුස්තකාල විධිමත් කිරීම හා පාලනය කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය ප්‍රකාරව, වාර්ෂිකව පත්කළ යුතු මහජන පුස්තකාලයේ අධීක්ෂණය හා සාමාන්‍ය පරිපාලන කටයුතු සඳහා වන උපදේශක කමිටුව 2022 වර්ෂයෙන් පසුව පත්කර නොතිබුණි.	2025 මාර්තු මස උපදේශන කමිටුව පවත්වා ඇති බව.	අතුරු ව්‍යවස්ථාව ප්‍රකාරව උපදේශක කමිටුව වාර්ෂිකව පත්කළ යුතුය.
(ආ) එකතුව රු.281,624,252 ක් වූ වත්කම් විෂයයන් 04 කට අදාළ වත්කම් ලේඛන යාවත්කාලීන කර නොතිබුණි.	අදාළ ලේඛන යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව.	වත්කම් ලේඛන යාවත්කාලීන කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2017 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලපරිච්ඡේදය තුළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිදුකරන ලද ඉඩම් වෙන්දේසි 02 කින් පොදු කටයුතු සඳහා ප්‍රාදේශීය සභාවට වෙන්කර දී තිබුණු රු. 02 පර්චස් 19.65 ක් වූ ඉඩම් කට්ටි 02 ක හිමිකම් ඔප්පු සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ලබාගෙන නොතිබුණි. එමෙන්ම එම කාලපරිච්ඡේදය තුළ සිදුකර තිබුණු තවත් ඉඩම් වෙන්දේසි දෙකකදී 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 154 වගන්තිය ප්‍රකාරව, අයකර ගත යුතු ඉඩමේ විකුණුම් වටිනාකමින් සියයට 01 ක ගාස්තුව 2025 අප්‍රේල් වන විටත් අයකරගෙන නොතිබුණි.	ඉඩම් කට්ටි 02 හි ඔප්පු ලබා ගැනීම සඳහා ඉඩම් වෙන්දේසිකරුවන් වෙත ලිඛිතව දැනුම් දෙන ලද බව.	ඉඩම් කට්ටි 02 හි ඔප්පු ලබා ගැනීමටත්, පනත ප්‍රකාරව අයකර ගත යුතු ගාස්තු අයකර ගැනීමටත් කටයුතු කළ යුතුය.
(ආ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 59 හා 67 ප්‍රකාරව, සෑම වර්ෂයක් ආරම්භයේම සභා බල ප්‍රදේශය තුළ සමීක්ෂණයක් පවත්වා කර්මාන්ත හා වෙළඳ ව්‍යාපාර පිළිබඳ ලැයිස්තුවක් පිළියෙල කර සෑම වර්ෂයකම මාර්තු 31 දිනට පෙර ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, 2024 වර්ෂය වෙනුවෙන් එවැනි සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.	2024 වර්ෂයේ දී ඇස්තමේන්තුගත ආදායම අයකර ඇති අතර, 2025 වර්ෂයේදී සමීක්ෂණය මගින් ගැටළු මඟ හැර ගැනීමට කටයුතු කරන බව.	1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.3 නිෂ්කාර්යය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 වර්ෂයේදී රු. 34,793,520 ක් වැයකර ඉදිකර තිබුණු සම්මන්ත්‍රණ ශාලාව සඳහා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, විදුලි පංකා සහ ලී බඩු උපකරණ ආදී මූලික අවශ්‍යතා සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් 2025 අප්‍රේල් වන විටත් නිෂ්කාර්යයව පැවැතිණි.	2025 වර්ෂයේ අයවැයෙන් රු. 15,000,000 ක මුදලක් මෙහි ඉතිරි වැඩ නිම කිරීම සඳහා වෙන් කර ඇති අතර මෙම වර්ෂය තුළ ඉතිරි වැඩ නිම කිරීමෙන් අනතුරුව භාවිතයට ගැනීමට නියමිත බව.	මූලික අවශ්‍යතා සම්පූර්ණ කර සම්මන්ත්‍රණ ශාලාව භාවිතයට ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂය තුළ ක්‍රියාත්මක කර තිබුණු කර්මාන්ත 03 ක් සඳහා නිවැරදි පළාත් උපලේඛන ගාස්තු (HSR) රේටය භාවිතා කර නොතිබීම හේතුවෙන් රු.65,037 ක් වැඩිපුර ගෙවා තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

පිළිතුරු ලබා දී නොතිබුණි.

නිර්දේශය

වැඩිපුර ගෙවීම්
ආපසු අය කළ
යුතුය.